



## සංක්ෂේපය

ශ්‍රී ලංකාව වූ කාලී විශිෂ්ට සිතුවම් කළා සම්පූදායකට උරුමකම් කියන රටක් බවට පවතින සාහිත්‍ය මුලාගුමය තොරතුරුවලින් මෙන්ම පුරාවිද්‍යාත්මක මුලාගුයන්ගෙන් ද මැනවීන් සනාථවේ. මානව ආකල්ප තුවමාරු කරගනු ලැබේ ඇතා මාධ්‍යක් වශයෙන් අපට සිතුවම් කළාව හැඳින්විය හැකිය. මෙම පර්යේෂණ පත්‍රිකාවේ ප්‍රධාන අරමුණ වන්නේ, මහනුවර සම්පූදායේ දකුණු ගෙලිය සිතුවම් වල අන්තර්ගත වාස්තු විද්‍යාත්මක ලක්ෂණ අධ්‍යනයි. ඒ අනුව මෙහි අධ්‍යයන පුදේශය ලෙස පහතරට පුදේශයේ ස්ථාන තුනක් මුලික කරගෙන ඒ ආයුත්‍ය විභාරාරාමවල සිතුවම් අධ්‍යයනය කරගනු ලැබේය. මෙහි දී පහතරට පුදේශයේ එතිනාසික පසුවීමත්, එහි තුශේලිය හා පාරිසරක පසුවීමත්, මහනුවර සම්පූදායේ දකුණු ගෙලිය සිතුවම් කළාව පිළිබඳත්, එම සිතුවම් ඇදි සිත්තර පරම්පරාවන් පිළිබඳත් අධ්‍යයනය කරගනු ලැබේය. මෙම පර්යේෂණ පත්‍රිකාවට මුලික කරගන්නා විභාරස්ථාන පහතරට පුදේශයේ දිස්ත්‍රික්ක තුනක් ආගුණයෙන් තෝරාගනු ලැබේය. ශ්‍රී ලංකාවේ දක්නට දේශීය හා විදේශීය වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ මෙහි දී අධ්‍යයනය කරගනු ලැබේ. මෙහි දී එක් එක් විභාරවල සිතුවම් පවතින බිත්තිවල දක්නට ලැබෙන සියලු ගොඩනැගිලි සැලසුම් මගින් ඉදිරිපත් කොට එහි දක්නට ලැබෙන විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිලි ජායාරූප සමග සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කර දක්වා ඇතේ. දේශීය මෙන්ම විදේශීය වාස්තු විද්‍යාත්මක අංගවල ස්වාධාවය, එහි සිදුවී ඇති වෙනස් වීම හා විශේෂ ලක්ෂණ පිළිබඳ ද මෙහි දී කරුණු ඉදිරිපත් කර ඇතේ. පහතරට සිත්තර පරම්පරාවන් ප්‍රාදේශීය සම්පූදායන් උරුමකරගත් සිත්තම් කළාවක් තිර්මාණය කළ පිරිසක් වන අතර සමකාලීන අංග සිතුවම් අතර දැක්වීමට ඔවුන් කටයුතු කර ඇති බව දැකිය හැකි ය. ඒ අනුව මෙම මහනුවර සම්පූදායේ දකුණු ගෙලිය සිතුවම් තුළ බටහිර වාස්තු විද්‍යාත්මක ලක්ෂණ දැකිය හැකි අතර එයින් සමකාලීව වාස්තු විද්‍යාත්මක අංග තිරුප්පණය කරගනු ලැබේ. බටහිර වාස්තු විද්‍යාවේ අංග අධ්‍යයනය කිරීම සඳහා ඉතා වැදගත් හා විශ්වාසදායික මුලාගුයක් ලෙස පහතරට සිතුවම් පෙන්වා දිය හැකි වේ. මෙම සිතුවම් අතර දක්නට ලැබෙන වාස්තු විද්‍යාත්මක අංගවල විවිධ ආභාෂයන්ගේ ලක්ෂණ බලපෑම ලැබේ ඇතේ. මෙය අදාළ විභාරස්ථානවල එතිනාසික තත්ත්වයෙන් ද එය පැහැදිලි වේ. එය සනාථ කිරීමට කෙවල අධ්‍යයනයක් මගින් පාදක කරගත් පර්යේෂණ දත්ත උපයෝගී කර ගනිමින් එවා විශ්ලේෂණ කර පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ.

ප්‍රමුඛ පද : පහතරට සිතුවම් කළාව , දේශීය වාස්තු විද්‍යාව, විදේශීය වාස්තු විද්‍යාව, එතිනාසික

- පුරාවිද්‍යා අධ්‍යයන අංශය , කැලණීය විශ්වවිද්‍යාලය , [rangikathilakarathana8@gmail.com](mailto:rangikathilakarathana8@gmail.com)
- පුරාවිද්‍යා අධ්‍යයන අංශය , කැලණීය විශ්වවිද්‍යාලය , [uhettige@yahoo.co.uk](mailto:uhettige@yahoo.co.uk)